

උතුරු නැගෙනහිර ප්‍රජා ප්‍රතිස්ථාපන හා සංවර්ධනය කිරීමේ (නෙකෝරබ්) II (ණය) ව්‍යාපෘතිය - 2011

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගත වන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැර, මාගේ මතය වනුයේ,

(අ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඊවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව.

(ඇ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ අග්‍රිම අරමුදල් ගිණුමෙන් ආපසු ගැනීම් සහ එම ගිණුමට උන පූර්ණය කිරීම් ව්‍යාපෘතිය විසින් පවත්වා ගනු ලැබූ පොත්පත් හා වාර්තාවල සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කර තිබුණු බව සහ 2011 දෙසැම්බර් 31 දිනට ශේෂය එදිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා සමඟ සහඋදායක ලෙස සසඳා තිබුණු බව.

(ඈ) ණය ගිවිසුමේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (විප්‍ර) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,

(ඉ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීම සඳහා කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියා මාර්ග ගෙන තිබුණු බව සහ,

(ඊ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශනවලට සහ විගණනයට ලබා ගත හැකි වූ තොරතුරුවලට අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතියේ වියදම, රු.36,270,499 ක් වූ අතර 2011 දෙසැම්බර් 31

දිනට සමුච්චිත වියදම රු.3,225,489,466 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂය සඳහා වියදම සහ 2011 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

සංරචකය	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම		2011 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
	2011	2010	
	රු.	රු.	රු.
(අ) සිවිල් වැඩ	7,139,306	126,864,600	2,424,357,150
(ආ) උපකරණ	-	58,330,246	588,633,307
(ඇ) වර්ධක වියදම	10,950	35,469,207	118,892,482
(ඈ) පොලී ගාස්තු	29,120,243	25,942,261	93,606,527
එකතුව	<u>36,270,499</u>	<u>246,606,314</u>	<u>3,225,489,466</u>

## 2.2 අග්‍රිම අරමුදල් ගිණුම

මූල්‍ය ප්‍රකාශන සහ ලබා ගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය තුළ අග්‍රිම අරමුදල් ගිණුමේ මෙහෙයුම් පහත දැක්වේ.

	එ.ජ.ඩො.	රු.
	-----	-----
2011 ජනවාරි 01 දිනට ශේෂය	803,110	89,107,472
එකතු කළා :-		
උනන්දු පුර්ණයන්	නැත	නැත
විදේශ විනිමය වාසිය	-	1,190,272
	-----	-----
	803,110	90,297,744
අඩු කළා :- ආපසු ගැනීම්	317,729	35,012,252
	-----	-----
2011 දෙසැම්බර් 31 දිනට ශේෂය	<u>485,381</u>	<u>55,285,492</u>

3. විගණන නිරීක්ෂණ

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) නිරවුල් නොකළ තැන්පතු

කොන්ත්‍රාත් ගෙවීම් 64 කින් අයකර ගන්නා ලද එකතුව රු.3,512,221 ක් වූ රඳවා ගැනීම් මුදල් කොන්ත්‍රාත්කරුවන් විසින් නිවැරදි නොකරන ලද අඩුපාඩු සඳහා යොදා ගැනීමෙන් තොරව වර්ෂ දෙකකට වැඩි කාලයක් රඳවා ගෙන තිබුණි. සියළුම කොන්ත්‍රාත් වල දෝෂ වගකීම් කාලය ඉකුත් වී තිබුණු බවද නිරීක්ෂණය විය.

(ආ) හිඟ වැඩ පුර්ව අත්තිකාරම් - රු.2,224,663

කොන්ත්‍රාත්තු දෙකක් අත්හැර දමා තිබුණද , එකතුව රු.2,224,663 ක් වූ වැඩ පුර්ව අත්තිකාරම් ගෙවීම් අයකර ගෙන හෝ බැංකු ඇපකර වලින් ලබාගෙන නොතිබුණි.

(ඇ) බේරුම් කිරීම මත පදනම්ව කොන්ත්‍රාත් ගෙවීම මත රු.660,772 ක් වූ පොලී ගෙවීම

යාපනය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් පිළිබඳ ආරවුල් කිහිපයක් සම්බන්ධයෙන් බේරුම් කිරීම් විනිශ්චය මණ්ඩලයේ තීරණය පදනම් කර ගෙන කොන්ත්‍රාත් ගෙවීමට අමතරව පොලී ලෙස රු.660,772 ක මුදලක් කොන්ත්‍රාත්කරුවට ගෙවා තිබුණු අතර එම පොලී ගෙවීම ව්‍යාපෘතියට එළඹෙන විටදී වුවද වුවද සැලකිය හැකිය.

4. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

4.1 අරමුදල් උපයෝජනය

ආසියානු සංවර්ධන බැංකුව විසින් ව්‍යාපෘතිය සඳහා එකතුවූ ණය මුදල රු. මිලියන 2,600 ක් වූ අතර, 2011 දෙසැම්බර් 31 දිනට දරන ලද සමුච්චිත වියදම රු.36,270,500 ක ඒකාබද්ධ අරමුදල් කොටසද ඇතුළත්ව රු.මිලියන 3,225 ක් විය. 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාර්ෂික ඇස්තමේන්තුවල ශීර්ෂ අංක 105 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, වැඩසටහන 02 සංවර්ධන කාර්යයන්, ව්‍යාපෘති 03 - ප්‍රසංස්කරණ සහ සංවර්ධන යටතේ රු.මිලියන 45 ක ප්‍රතිපාදනයක් සලසා තිබුණු අතර එයින් රු.මිලියන 36 ක් 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ උපයෝජනය කර තිබුණි. 2005 සිට 2011 දක්වා වූ වර්ෂයන් තුළ ප්‍රතිපාදනය සහ දරන ලද තර්ජන වියදම පහත දැක්වේ.

වර්ෂය	ප්‍රතිපාදනය	වියදම	වියදම ප්‍රතිශතයක් ලෙස
-----	-----	-----	-----
	රු.	රු.	%
2005	54,000,000	23,890,770	44.24
2006	650,000,000	478,882,443	73.67
2007	664,000,000	609,934,813	91.86
2008	940,000,000	906,814,104	96.46
2009	1,246,380,000	923,090,523	74.00
2010	340,000,000	246,606,314	72.53
2011	45,000,000	36,270,500	80.6
	-----	-----	
එකතුව	<u>3,939,380,000</u>	<u>3,225,489,467</u>	81.88

4.2 භෞතික කාර්ය සාධනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විගණනයට ලබාගත හැකි වූ තොරතුරු වලට අනුව 2011 දෙසැම්බර් 31 දිනට සමස්ථ භෞතික කාර්ය සාධනය අංශ වශයෙන් පහත දැක්වේ.

අංශය	උප ව්‍යාපෘති සංඛ්‍යාව		නිම කිරීමේ ප්‍රතිශතය
	ආ සං බැ වීසීන් අනුමත කරන ලද සංඛ්‍යාව	නිම කරන ලද සංඛ්‍යාව	
-----	-----	-----	-----
අධ්‍යාපන	231	213	92
සෞඛ්‍යය	84	80	95
ජල සම්පාදන හා සනීපාරක්ෂක	13	13	100
වාරි මාර්ග	18	15	83
සමාජ ශුභ සාධන	11	11	100
පශු සම්පත්	06	06	100
ආයතනික සංවර්ධනය	13	13	100
කෘෂිකර්ම	05	05	100
මාර්ග	02	02	100
	-----	-----	
එකතුව	<u>383</u>	<u>358</u>	93

4.3 ප්‍රතිපූර්ණයන්  
-----

සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ ඉල්ලුම් කරන ලද ප්‍රතිපූර්ණයන් පිලිබඳ විස්තර පහත ප්‍රකාශයෙන් දැක්වේ.

	මුදල
	රු.
මුළු වියදම	36,270,500
අඩු කළා :- පොලී ගාස්තු	29,120,243
අඩු කළා :- ශ්‍රී ලංකා රජයේ දායකය	1,365,851
	-----
ප්‍රතිපූර්ණය සඳහා සුදුසුකම් ලත් වියදම	<u>5,784,406</u>
2011 දෙසැම්බර් 31 දිනට ඉල්ලුම් කරන ලද ප්‍රතිපූර්ණයන්	නැත
රිළහ මාසයේදී ඉල්ලුම් කළ යුතු ප්‍රතිපූර්ණය	5,784,406
	-----
	<u>5,784,406</u>
2011 දෙසැම්බර් 31 දිනට ලැබුණු ප්‍රතිපූර්ණයන්	නැත
2011 දෙසැම්බර් වලින් පසු ලැබුණු ප්‍රතිපූර්ණයන්	5,784,406
	-----
	<u>5,784,406</u>

5. පද්ධති හා පාලන  
-----

පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ආ) ගිණුම් වාර්තා පවත්වා ගැනීම